

නොමිලයේ නිකුත් කරන ලදී
 இலவசமாகக் கொடுக்கப்படும்.
 Issued Free of Charge



රජයේ සේවා
 பதிவு & Registration B } 115

விவாகப் பதிவுப் புத்தகம் REGISTER OF MARRIAGES
 විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 පරිච්ඡේදය)
 விவாகப் பதிவுச் சட்டம் (அதி. 112)
 Marriage Registration Ordinance (Cap. 112)

අංකය } 6121
 இல. }
 No. }
 *
 115

දිස්ත්‍රික්කය மாவட்டம் District: නැගෙනහිර Division: නැගෙනහිර

දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ නම மாவட்டத்தின் பெயர் Names (in full) of Parties	පුරුෂ පාර්ශ්වය மணப்பிள்ளை Male Party	ස්ත්‍රී පාර්ශ්වය பெண்/நெண் Female Party
1. දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ නම மாவட்டத்தின் பெயர் Names (in full) of Parties	කාමරත්න විජේසේන	සුමත්තිකා සමරසිංහ
2. වයස (අවුරුදු ගණන) வயது (வருடக் கணக்கு) Age (in years)	25	25
3. තත්ත්වය சமூහ நிலைமை Civil Condition	අවිවාහක	අවිවාහක
4. තරාතිරම නොහොත් රක්ෂාව සහ ජාතිය நிலைவாரம் அல்லது தொழிலும் சாதியும் Rank or Profession and Race	ව්‍යාපාරික	සිංහල
5. සිටීමේ ස්ථානය வசிக்கும் இடம் Residence	කොළඹ 05, ගාමි මාවත	කොළඹ 05, සුමන විහාර
6. පියාගේ සම්පූර්ණ නම தகப்பனின் முழுப் பெயர் Father's Name (in full)	කාමරත්න විජේසේන	සුමත්තිකා සමරසිංහ
7. පියාගේ තරාතිරම නොහොත් රක්ෂාව தகப்பனின் நிலைவாரம் அல்லது தொழிலும் Rank or Profession of Father	ව්‍යාපාරික	විද්‍යාර්ථිනී
8. සහතික පත්‍රය දුන් රෙජිස්ට්‍රාර්ගේ නම සහ කොට්ඨාසය நிකුත් செய்து கொடுத்த பதிவு காரி யஸ்தர் பெயரும் பிரிவும் Name and Division of Registrar who issued Certificate	කේ. ආර්. සී. එස්. ඉලාපිතානි නැගෙනහිර	
9. විවාහ සිදුකළ ස්ථානය திருமணம் நிகழුවதற்கு இடம் Place of Solemnization of Marriage	කොළඹ 05, කොළඹ විවාහ ලේකම් කාර්යාලය	

මම 20 වන දිනේ මෙම විවාහය සිදු කරමි.
 20 day of 20
 Solemnized by me (or in my presence) this day of 20

(Signature)

රෙජිස්ට්‍රාර් (හැක්කම්) දේශනාකරු.
 பதிவுகாரியஸ்தர் (அல்லது) குரு (மாரியத்துக்குத் தக்கபடி).
 Registrar (or) Minister (as the case may be).

මෙහි පහත නම් සඳහන් වන පාර්ශ්වයන්ගේ මුහුණත මේ විවාහය සිදුකරන ලදී.
 This Marriage was solemnized between us in the presence of

- සාක්ෂිකාරයාගේ අත්සන
சாட்சியின் கையொப்பம்
Signature of Witness
සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රක්ෂාව නොහොත් තරාතිරම සහ සිටීමේ ස්ථානය
சாட்சியின் முழுப் பெயரும் நிலைவாரம் அல்லது தொழிலும் வசிப்பிடமும்
Name in full, Rank or Profession and Residence of Witness
- සාක්ෂිකාරයාගේ අත්සන
சாட்சியின் கையொப்பம்
Signature of Witness
සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රක්ෂාව නොහොත් තරාතිරම සහ සිටීමේ ස්ථානය
சாட்சியின் முழுப் பெயரும் நிலைவாரம் அல்லது தொழிலும் வசிப்பிடமும்
Name in full, Rank or Profession and Residence of Witness

මම මෙම විවාහය සිදුකරමි.
 A 150 / A මාර්ගගතව, මානව විද්‍යා
 සාක්ෂිකාරයාගේ අත්සන
 මෙම විවාහය සිදුකරන ලදී.
 මානව විද්‍යා සාක්ෂිකාරයාගේ අත්සන

රෙජිස්ට්‍රාර් (හැක්කම්) දේශනාකරු.
 பதிவுகாரியஸ்தர் (அல்லது) குரு.
 Registrar (or) Minister

මම මෙම විවාහය සිදුකරමි.
 Signed before me.

* මෙහි දැක්වූ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා වෙත සැපයූ අත්සන
 * දේශනාකරු විසින් (හෝ රෙජිස්ට්‍රාර්) සිදුකරන ලද විවාහයකට අදාළ අංකය
 * මෙහි දැක්වූ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා වෙත සැපයූ අත්සන
 * දේශනාකරු විසින් (හෝ රෙජිස්ට්‍රාර්) සිදුකරන ලද විවාහයකට අදාළ අංකය
 * මෙහි දැක්වූ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා වෙත සැපයූ අත්සන
 * දේශනාකරු විසින් (හෝ රෙජිස්ට්‍රාර්) සිදුකරන ලද විවාහයකට අදාළ අංකය
 * මෙහි දැක්වූ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා වෙත සැපයූ අත්සන
 * දේශනාකරු විසින් (හෝ රෙජිස්ට්‍රාර්) සිදුකරන ලද විවාහයකට අදාළ අංකය
 * මෙහි දැක්වූ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා වෙත සැපයූ අත්සන
 * දේශනාකරු විසින් (හෝ රෙජිස්ට්‍රාර්) සිදුකරන ලද විවාහයකට අදාළ අංකය

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ ලේකමගේ සටහන් කළ දිනය
 பெரும்பகுதிப் பதிவுகாரியஸ்தர் பதிவுப் புத்தகத்தில் பதிந்த திகதி
 Date of entry in District Registrar's Register

* දේශනාකරු විසින් සිදුකළ විවාහයක් ලියාපදිංචි කරන විට පමණක් මෙහි පිරිසිදු පුද්ගලිකව.
 * මෙහි දැක්වූ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා වෙත සැපයූ අත්සන
 * දේශනාකරු විසින් (හෝ රෙජිස්ට්‍රාර්) සිදුකරන ලද විවාහයකට අදාළ අංකය
 * මෙහි දැක්වූ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා වෙත සැපයූ අත්සන
 * දේශනාකරු විසින් (හෝ රෙජිස්ට්‍රාර්) සිදුකරන ලද විවාහයකට අදාළ අංකය
 * මෙහි දැක්වූ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා වෙත සැපයූ අත්සන
 * දේශනාකරු විසින් (හෝ රෙජිස්ට්‍රාර්) සිදුකරන ලද විවාහයකට අදාළ අංකය
 * මෙහි දැක්වූ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා වෙත සැපයූ අත්සන
 * දේශනාකරු විසින් (හෝ රෙජිස්ට්‍රාර්) සිදුකරන ලද විවාහයකට අදාළ අංකය
 * මෙහි දැක්වූ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා වෙත සැපයූ අත්සන
 * දේශනාකරු විසින් (හෝ රෙජිස්ට්‍රාර්) සිදුකරන ලද විවාහයකට අදාළ අංකය

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
 பெரும்பகுதிப் பதிவுகாரியஸ்தர்
 District Registrar.

[අ.ප.බ. / ம.ப.ப.அ. / P.T.O.]